

ലാഭനീതി

വാർത്ത

സങ്കല്പ കല്പ

നാമം

Ananya Sharma

സങ്കല്പ പരമ്പര

സങ്കല്പ

ജനന ദിനം

14 May 1990

ജനന സമയം

06:45 (Asia/Kolkata)

ജനന സ്ഥലം

Kochi, Kerala, India

സങ്കല്പ കല്പ രീതി • ജനന ദിനം 2026-09-06

#17 • engine 1.10.0 • salience-v1.2 • forward-dasha-v1

ലാഭനീതി റിപ്പോർട്ട്-കാലാവസ്ഥാ പ്രവചനം വാർത്താ ഉപയോക്താവിന്

feelastro.com/life-reports/si

වෘත්තිය — ඔබේ පලාපලය

Your working life is built on something rare: a deep, load-bearing strength that grows through competence rather than luck. Think of it as a foundation poured slowly and set hard — the kind of professional standing that holds for decades because it was earned honestly, one solved problem at a time. You are, at your core, someone who outlasts rather than outmanoeuvres, and that patient staying power is your real advantage.

Alongside that steadiness runs a thread of principle. Your rise is quietly tied to fair dealing, to mentors and father-figures, to higher learning, and often to connections that reach beyond your immediate circle — sometimes across distances or into foreign ground. This is a career that rewards integrity as a strategy, not just as a virtue. When you choose the principled path over the opportunistic one, the chart tends to open doors on that side. Keep that in mind: your advancement is less about seizing the clever short-term win and more about being the person whose judgement people trust over the long run.

There is an honest tension worth naming. That great structural strength does not arrive as effortless ease — it comes with built-in friction. Progress can feel hard-won, and there's a tendency for your path to double back on itself: you may leave a field, an employer, or a shelved skill and later return to it, often finding it fits better the second time around. Don't read a return as a step backwards. For you, revisiting is frequently how the deeper foundation completes itself. Treat detours and comebacks as part of the design rather than as failures of direction.

Right now, through to March 2027, you are in a stretch that favours driven, technical, or competitive work — anything that draws on mastery, contest, and the will to push a hard thing forward. This is a natural window to lean into roles built around engineering, building, defence, sport, or any craft where skill under pressure is the currency. The underlying drive is strong and steady. What's less smooth in this same period is the paperwork side: negotiations, contracts, and short-term deals may keep hitting small, recurring snags. Build in extra review time before you finalise anything, read the fine print twice, and don't rush an agreement to get it off your desk. The core momentum is solid even when the administrative edges catch. Because this is a fast-moving sub-period, treat the specific opportunities it throws up as provisional rather than fixed.

From March to August 2027, that same drive continues, but the signals grow less clearly defined for a while. Expect continuity of direction rather than a sharp new turn — a good stretch to consolidate what you've built rather than to force a dramatic move.

The window from August 2027 into October 2028 is one to mark. Here the emphasis shifts toward steady, endurance-based effort, and it strongly favours staying the course with your existing work or employer over switching tracks. This aligns with your natural grain: you're likelier to win by outlasting than by leaping. If you feel restless during this stretch, resist the urge to jump; the reward here is for the person who keeps showing up and deepening their standing.

Then, from October 2028 into late February 2029, a genuinely bright window opens for strategic thinking and clear communication. This is a favourable time for advisory, planning, or high-visibility roles — anywhere your ability to see the whole board and articulate it well can shine. If there's a moment to step forward and be seen, to pitch a plan or take on a role that puts your judgement on display, this is it. The closing months of this larger cycle, through to late September 2029, are quieter and more transitional — a settling period, best used to tie off loose ends before a larger shift.

From late 2029, a longer new chapter begins, and its opening years can feel more unsettled and pressured around your working life. This isn't a verdict — it's weather to navigate. Hold your standards steady, avoid overcommitting during the choppy early stretch, and let the noise pass rather than reacting to it. The reward for patience here is real: within this same long cycle, the stretch from November 2034 to September 2037 is flagged as an excellent one for career advancement, resonating with your deepest structural strength. That is a period to prepare for now, quietly, so that when it arrives you're ready to build on it.

A word on the everyday texture of your work. Because your progress can lean heavily on communication, contracts, and negotiation, expect those specific channels to be where friction gathers most often. This is manageable, not fated — it simply means the habits of double-checking, clear documentation, and unhurried agreements pay outsized dividends for you. Where others can afford to move fast and fix later, you do better to move deliberately and get it right the first time.

And carry this steadily: your greatest strength and its friction are woven from the same thread. The chart that gives you decades of durable standing also asks you to earn it against some resistance. Don't mistake that resistance for a sign you're on the wrong path. For you, the struggle early and the resolution later is the shape of the story, not an interruption of it. Play the long game, keep your dealings clean, and let time do the compounding it's so well suited to do in your case.

පිළිවෙත් හා පිළියම්

ROUTINE

Before finalising any contract, agreement, or important message, build in a deliberate second-pass review — ideally sleeping on it overnight. This simple habit turns your natural tendency toward paperwork friction into a strength, since deals you revisit tend to come out sharper.

CONTEMPLATION

When work circles back to a field, employer, or skill you thought you'd left behind, pause and treat the return as design rather than defeat. A few minutes of honest reflection on what fits better the second time can turn a detour into your strongest ground.

BEHAVIOURAL

In moments of choice, favour the principled path over the merely clever one, even when the short-term cost looks higher. Your advancement is tied to being trusted over the long run, so let fair dealing be your working strategy.

STUDY

Invest steadily in deepening your core craft rather than chasing frequent changes of track. Consistent, patient mastery of one field rewards you more than variety, since you win by outlasting rather than by leaping.

GEMSTONE

If you feel drawn to a traditional support, a Blue Sapphire is the stone associated with your steady career foundation — entirely optional, something you may choose rather than must adopt. The report prints the wearing details separately.

මැණික දැරීම (විකල්පමය)

මැණික

අවම බර

පදක්කම

දරන්නේ

පළමු වර දැරීම

නිලමැණික (නිලමී) (Blue Sapphire) — ඔබ්

3 carats

විවෘත පදක්කමක් සහිත රන් මුද්ද

වම් අගේ මැද ඇඟිල්ල

සෙනසුරාදා උදෑසන, ඔබ් තැඟිමෙන් මිනිත්තු 15කට පසු සහ පෙරවරු 8ට පෙර. දැරීමට පෙර සිරුර හා සිත් පිරිසිදු කර, ඔබේම පිළිවෙතට අනුව භාවනාවෙන් හෝ යාච්ඤාවෙන් සූදානම් වන්න.

මැණික විකිණීමට සම්පූර්ණයෙන්ම විකල්පමය වේ — ඔබට රැවි නම් තෝරාගත හැකි සම්ප්‍රදායික සහායක් මිශ්‍ර කිරීමෙන් අතිවාරය නොවේ. මෙම වාර්තාවේ දෙනු ලබන කිසිවක් එය මත රඳා නොපවතී.

ක්රියා කිරීමට සූදුසු කාලවකවානු

කාලපරාසය	එයට හිතකර දේ
2026-03-28 → 2027-03-25	Favours driven, technical, or competitive work; solid momentum, but check contracts and paperwork twice before finalising.
2027-08-21 → 2028-10-20	Rewards steady endurance and staying with your existing path — a stretch to hold your ground rather than switch tracks.
2028-10-20 → 2029-02-25	A bright window for strategy and clear communication — good for advisory, planning, or high-visibility roles.
2029-09-26 → 2032-06-08	A more unsettled opening to a new long cycle; hold your standards and avoid overcommitting through the choppy early stretch.
2034-11-02 → 2037-09-08	An excellent stretch for career advancement that resonates with your deepest strength — worth preparing for quietly now.

ජරිමියම් ජීවිත-ක්ෂේත්‍ර ජ්‍යෙෂ්ඨ වාර්තා [වාර්තා ගවේෂණය කරන්න →](#)

feelastro.com/life-reports/si

සාක්ෂි උපග්රහණ (තෝරාගත්)

මෙම පලාපල පදනම් වන ප්රධාන ගණනය කළ සාක්ෂි. මෙහි කිසිවක් භාෂා ආකෘතියෙන් ගණනය කර නැත; සම්පූර්ණ සාක්ෂි කට්ටලය ගබඩා කර ඇති අතර ඉල්ලීමක් මත නැවත ඉදිරිපත් කළ හැක.

කාරක තත්ත්ව

සාක්ෂිය	අගය	%	ස්ථාවරත්වය
ශනි — ස්ථානමූලය: සප්තවර්ග මූලය graha.sa.shadbala.ssthana.saptavargaja	157.5	99	ok
බුධ — කාලමූලය: ත්රිභාග මූලය graha.me.shadbala.kala.tribhaga	60	95	ok
සූර්ය — ඉෂ්ට ඵලය graha.su.ishta	50.11	94	ok
බුධ — දෘශ්‍යමූලය graha.me.shadbala.drik	-19.78	9	ok
බුධ — වස්තුවේ grade graha.me.retro	yes	—	ok
සූර්ය — ස්ථානමූලය: උච්චමූලය graha.su.shadbala.ssthana.uchcha	53.58	87	ok
බුධ — ස්ථානමූලය: දේර්ශකාණ මූලය graha.me.shadbala.ssthana.drekkana	15	87	ok
බුධ — ස්ථානමූලය: කේන්ද්රාදි මූලය graha.me.shadbala.ssthana.kendradi	15	13	ok
බුධ — ස්ථානමූලය: ඕජයුග්ම මූලය graha.me.shadbala.ssthana.ojayugma	30	87	ok
ශනි — ස්ථානමූලය: කේන්ද්රාදි මූලය graha.sa.shadbala.ssthana.kendradi	15	13	ok
ශනි — ස්ථානමූලය: ඕජයුග්ම මූලය graha.sa.shadbala.ssthana.ojayugma	0	13	ok
සූර්ය — ස්ථානමූලය: කේන්ද්රාදි මූලය graha.su.shadbala.ssthana.kendradi	15	13	ok

සහායක සාධක

සාක්ෂිය	අගය	%
චන්ද්ර ගෝචරය — ස්වාෂ්ටකචර්ග සහාය (BAV) transit.mo.bav_self_bindus	7	99
තුන්වානි භාවය — භාවමූලය: දෘශ්‍ය සංකටකය bhava.3.bala.classical.drik	-37.25	5
චන්ද්ර — කාලමූලය: අයනමූලය graha.mo.shadbala.kala.ayana	59.24	95
ශුක්ර — දෘශ්‍යමූලය graha.ve.shadbala.drik	-26.5	5
කුජ — කාලමූලය: මාසාධි මූලය graha.ma.shadbala.kala.masa	30	95
චන්ද්ර — කාලමූලය: ගෝරාධි මූලය graha.mo.shadbala.kala.hora	60	95

සලකා බැලූ ගෝග

සාක්ෂිය	අගය
ශරීරාච ගෝගය yoga.catalog.sreenatha-yoga.present	පවති . 67/100

විෂ්ණු ශෝගය yoga.catalog.vishnu-yoga.present	පවති
භාරතී ශෝගය yoga.catalog.bharati-yoga.present	පවති
ශ්‍රාපිත ශෝගය yoga.catalog.shrapit-yoga.present	පවති
සුනඵා ශෝගය yoga.catalog.sunapha-yoga.present	පවති . 60/100
හේරී ශෝගය yoga.catalog.bheri-yoga.present	පවති . 63/100
ධර්ම-කර්මාධිපති ශෝගය yoga.catalog.dharma-karmadhipati-yoga.present	පවති . 73/100
සන්යාස ශෝගය yoga.catalog.sanyasa-yoga.present	පවති
මෘදංග ශෝගය yoga.catalog.mridanga-yoga.present	පවති . 75/100
අධි ශෝගය yoga.catalog.adhi-yoga.present	පවති . 60/100

දිශා තර්කය

කාලපරාසය	MD/AD	අදාළත්වය	ස්ථාවරත්වය
2026-03-28 → 2027-03-25	කුජ / බුධ	0.632	±
2027-08-21 → 2028-10-20	කුජ / ශුක්‍ර	0.609	±
2028-10-20 → 2029-02-25	කුජ / සූර්ය	0.745	±
2029-02-25 → 2029-09-26	කුජ / චන්ද්‍ර	0.549	±
2034-11-02 → 2037-09-08	රාහු / ශනි	0.545	±
2037-09-08 → 2040-03-27	රාහු / බුධ	0.454	±
2044-04-15 → 2045-03-10	රාහු / සූර්ය	0.567	±
2046-09-09 → 2047-09-27	රාහු / කුජ	0.477	±

පද්ධතිය නිර්දේශ කළ මැණික්

සාක්ෂිය	අගය	පදනම
ලග්නාධිපතිගේ මැණික් නිර්දේශය remedy.gemstone.life	දියමන්ති (Diamond)	පළමුවැනි භාවය — අධිපති
පස්වැනි භාවාධිපතිගේ මැණික් නිර්දේශය remedy.gemstone.trine5	මරකත (Emerald)	පස්වැනි භාවය — අධිපති
★ නිර්දේශය . නවවැනි භාවාධිපතිගේ මැණික් නිර්දේශය remedy.gemstone.trine9	නිලමැණික් (නිලමී) (Blue Sapphire)	නවවැනි භාවය — අධිපති නවවැනි භාවාධිපති ශනි — තර්ක භාවලලිත බැහැර 9/5/1 අධිපතිගේ අගතින් පළමුවැන්නා

මෙම චාරිතාව පරීක්ෂා කළ ආකාරය

ග්‍රහණ සෑම ජරකාශයක්ම ලබාදීමට පෙර ඔබේ ගණනය කළ ජාතකයට එරෙහිව ස්වාධීනව සත්‍යාපනය කරන ලදී; එම පරීක්ෂණවලදී 1 නිවැරදි කරන ලද හෝ වුවත් කරන ලදී. උපක්ෂේපවලට තත්පරයට හරියටම දුර්ලභ බැවින්, අපි ඔබේ ජාතකය ±මිනිත්තු 2කින්ද නැවත ගණනය කළෙමු — වෙනස් වූ 18 විස්තර කිසිදු ස්ථිර ජරකාශයකින් බැහැර කර, කොන්දේසි සහිතව පමණක් භාවිත කරන ලදී.

කර්මවේදය

Ayanamsa: lahiri . Houses: whole-sign . Chalit: equal-centred . Nodes: mean . Combustion: classical-retro-orbs. Classical basis: Brihat Parashara Hora Shastra, Phaladeepika, Jataka Parijata, Saravali — as adjudicated in the FeelAstro method decisions record.

ජර්මියම් ජීවිත-කෂේත්ර ජ්‍යෙෂ්ඨ වාර්තා

ඔබ වැදගත් ලෙස සලකන එකම කෂේත්රය පිළිබඳ ගැඹුරු, අවංක කියවීමක් — රැකියාව, විවාහය, ධනය, සෞඛ්‍යය සහ තවත්, ඔබේ කේන්ද්‍රයට එරෙහිව සත්‍යාපනය කර ඇත.

වාර්තා ගවේෂණය කරන්න →

feelastro.com/life-reports/si